

## දරුවාගේ බරෙහි අඩුම මිර ප්‍රස්ථාරය

### (ප්‍රමුඛතෙහි වයස 15 ට අඩු දරුවන් සඳහා)


(WHO Child Growth Standards)

මෙහි දරුවාගේ බරෙහි අඩුම මිර ප්‍රස්ථාරය ඇඳීමට අවශ්‍ය වන දත්ත ලබා ගැනීම සඳහා දරුවාගේ බර සහ දින සටහන් කළ යුතුය.

දරුවාගේ බර සහ දින සටහන් කළ යුතුය. (අවු 2 සිට 5 දක්වා - මෙම මට්ටමට පමණි)

දරුවාගේ බර සහ දින සටහන් කළ යුතුය. (අවු 2 සිට 5 දක්වා - මෙම මට්ටමට පමණි)

දරුවාගේ බර සහ දින සටහන් කළ යුතුය. (අවු 2 සිට 5 දක්වා - මෙම මට්ටමට පමණි)



**5 වැනි අවුරුදු**  
බර සහ දින සටහන් කළ යුතුය.

**4 වැනි අවුරුදු**  
බර සහ දින සටහන් කළ යුතුය.

**3 වැනි අවුරුදු**  
බර සහ දින සටහන් කළ යුතුය.

**2 වැනි අවුරුදු**  
බර සහ දින සටහන් කළ යුතුය.

**1 වැනි අවුරුදු**  
බර සහ දින සටහන් කළ යුතුය.

**0 වැනි අවුරුදු**  
බර සහ දින සටහන් කළ යුතුය.

**Legend:**

- +3SD (97.5%)
- +2SD (95%)
- Median (50%)
- 2SD (5%)
- 3SD (2.5%)

**Instructions:**


1. මිර ප්‍රස්ථාරයට දරුවාගේ බර සහ දින සටහන් කළ යුතුය.

2. දරුවාගේ බර සහ දින සටහන් කළ යුතුය.


3. දරුවාගේ බර සහ දින සටහන් කළ යුතුය.

4. දරුවාගේ බර සහ දින සටහන් කළ යුතුය.

5. දරුවාගේ බර සහ දින සටහන් කළ යුතුය.



**உயர்விலை உணவு உண்டு உயர்விலை குழந்தைகளின் வயது-எடைய வரைபடம்**  
 (WHO Child Growth Standards)



**உயர்விலை உணவு**  
 உயர்விலை உணவு உண்டு பழக்கம் கிடைக்காத சூழலில் உள்ள குழந்தைகள் மிகவும் குறைந்த எடையில் உள்ளனர். இது உயர்விலை உணவு உண்டு பழக்கம் கிடைக்காத சூழலில் உள்ள குழந்தைகளின் பிள்ளைகள் இனங்காணப்படும்போது பரிசீலிக்கப்படும்படி.

**தலை சுற்றளவு**  
 இந்த தலைச் சுற்றளவுக்கான வரைபடம், வழமையான வளர்ச்சி கணிசமானது. இது உயர்விலை உணவு உண்டு பழக்கம் கிடைக்காத சூழலில் உள்ள குழந்தைகளின் பிள்ளைகள் இனங்காணப்படும்போது பரிசீலிக்கப்படும்படி.

1 வகை எழல்கள் வடிவ வகுப்பு  
 2 வகை எழல்கள் வடிவ வகுப்பு  
 3 வகை எழல்கள் வடிவ வகுப்பு  
 4 வகை எழல்கள் வடிவ வகுப்பு  
 5 வகை எழல்கள் வடிவ வகுப்பு